

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ඩිස්ටන්ස් ලේඛන සේවාව ලිපිනය ("සමාගම") 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනත ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් කුඩා හා මධ්‍ය පරිමාණ අස්තීත්වයන් සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව (SLFRS for SMEs) මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන කුඩා හා මධ්‍ය පරිමාණ අස්තීත්ව සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙළ කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසක් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.5.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ලැබිය යුතු මුළු ආදායම් බදු, රඳවා ගැනීමේ බදු සහ ආර්ථික සේවා ගාස්තු රු. 4,136,528 ක් වූ අතර එය වසර හයකට වැඩි කාලයක් තිස්සේ හිඟව පැවතුනි.	IRD නිර්ණයන් අනුගමනය කරමින් විශ්වාසදායක ඇස්තමේන්තු මත පදනම්ව, 2025 අවසාන ගිණුම්වල ඇති විය හැකි ඕනෑම හානියක් සලකා බැලීමට DLC අපේක්ෂා කරනු ලැබේ.	අදාළ බදු අයකර ගැනීමට පියවර ගත යුතුය.

1.5.2 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2022 වර්ෂයේ වැඩසටහන් සඳහා ලැබුණු අත්තිකාරම් මුදලින් ඉතිරි රු.2,580,000 සමාලෝචිත වර්ෂයේ අවසානය දක්වා පියවා නොතිබුණි.	ඉතිරි මුදල භාවිතා කිරීම සඳහා නාමයෝජනා ඉල්ලා සිටින ලෙස DLC විසින් සිහිකැඳවීම් ලිපි දෙකක් නිකුත් කර තිබෙන අතර, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලය සමඟ සම්බන්ධීකරණය කරන ලදී. මෙම කාරණය 2026 පළමු කාර්තුව වන විට විසඳනු ඇතැයි අපේක්ෂා කෙරේ.	ලැබුණු අත්තිකාරම් පියවීමට පියවර ගත යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2021 නොවැම්බර් 16 දිනැති රාජ්‍ය ව්‍යවසාය වක්‍රලේඛ අංක 01/2021 මගින් හඳුන්වා දෙන ලද ආයතනික පාලනය පිළිබඳ මාර්ගෝපදේශවල 2.3 පරිච්ඡේදය.	ක්‍රියාකාරී සැලැස්ම සහ වාර්ෂික අයවැය සමඟ උපායමාර්ගික සැලැස්ම රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතු වුවද, සමාලෝචිත වර්ෂය සඳහා ඉහත වාර්තා ඉදිරිපත් කර නොතිබුණි.	එකඟ වේ. 2025 වර්ෂයේ සිට අදාළ අවශ්‍යතා සමඟ මුළුමනින් ම අනුකූල වන බව DLC විසින් සහතික කරනු ලැබේ.	වක්‍රලේඛ උපදෙස් අනුව උපායමාර්ගික සැලැස්ම, ක්‍රියාකාරී සැලැස්ම සහ වාර්ෂික අයවැය භාණ්ඩාගාරයට යැවිය යුතුය.

(ආ) 2021 නොවැම්බර් 16
දිනැති රාජ්‍ය ව්‍යාපාර
වක්‍රලේඛ අංක 01/2021
මගින් හඳුන්වා දෙන ලද
රජය සතු ව්‍යවසායයන් සඳහා
වූ මෙහෙයුම් අත්පොත

- | | | | |
|------------------|--|--|---|
| (i) 3.4 වගන්තිය | සෑම පොදු ව්‍යවසායයක් විසින්ම බඳවා ගැනීමේ සහ උසස් කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු වුවද, සමාගම විසින් එවැනි බඳවා ගැනීමේ සහ උසස් කිරීමේ ක්‍රමවේදයක් සකස් කර නොතිබුණි. | එකඟ වේ. DLC විසින් මේ වනවිට අදාළ PED වක්‍රලේඛවලට අනුකූලව බඳවා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරමින් සිටින අතර 2026 වන විට අනුමත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරනු ලැබේ. | SOR සකස් කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුය. |
| (ii) 6.6 වගන්තිය | 2022 සහ 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොතිබුණි. | 2022 වාර්ෂික වාර්තාව කැබිනට් අනුමැතිය සඳහා රේඛීය අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර කැබිනට් අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටියි. 2023 වාර්ෂික වාර්තාව මහා සභා රැස්වීමෙන් පසුව ඉදිරිපත් කරනු ලැබේ. | වක්‍රලේඛ උපදෙස් අනුව වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. |

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 11,914,267 ලාභයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ ලාභය රු. 9,152,671 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 2,761,596 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මාර්ගගත වැඩසටහන් ආදායම සහ මූල්‍ය ආදායම රු.12,598,778 කින් අඩු වුවද, මූල්‍ය ප්‍රතිඵලයේ වර්ධනයට මාර්ගගත විභාග ආදායම් සහ හවුල්කාරීත්ව සහ කලාපීය හවුල්කාරීත්ව වැඩසටහන් ආදායම රු.15,249,503 කින් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ගෝලීය දුරස්ථ ඉගෙනුම් ජාලය භාවිතයෙන් යාවත්කාලීන තොරතුරු සහ අවස්ථාවන් සඳහා ප්‍රවේශය ලබා ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට පහසුකම් සැලසීම සඳහා සමාගම විසින් වැඩසටහන් සහ සම්මන්ත්‍රණ, වැඩමුළු, සම්මේලන, විභාග සහ වෙනත් ක්‍රියාකාරකම් සංවිධානය කර පැවැත්විය යුතු වුවද, සමාලෝචිත වර්ෂය තුළ විවිධ මාතෘකා යටතේ විවිධ කණ්ඩායම්වල නිලධාරීන් 925 දෙනෙකු සඳහා මාර්ගගත පුහුණු වැඩසටහන් 06 ක් සහ මුහුණට මුහුණලා පුහුණු වැඩසටහන් 25 ක් පමණක් පවත්වා තිබුණි. තවද, අරමුණුවලට පටහැනිව, අලුතින් සැලසුම් කරන ලද වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සඳහා ලිපිගොනු කවර 2000 ක් මුද්‍රණය කර පාසල් හැර ගිය අය අතර බෙදා හැරීම සඳහා රු. 156,465 ක මුදලක් වැය කර තිබුණි.	නව ආදායම් උත්පාදනය කරන ව්‍යාපාර මාර්ග සංවර්ධනය කිරීම සඳහා DLC විසින් හඳුන්වා දෙන ලද නව වැඩසටහන් ව්‍යාපාර සංවර්ධන අංශය විසින් අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්පූර්ණ කළ පාසල් හැරගිය අය අතර ප්‍රවර්ධනය කරන ලදී. සන්නාම සංවර්ධනය සහ වැඩසටහන් ප්‍රවර්ධන අරමුණු සඳහා අදාළ වියදම් දරන ලදී.	සමාගමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාකාරකම් කිරීමට සැලසුම් කිරීමට ක්‍රියාමාර්ග ගත යුතු අතර සැලසුම් කළ ක්‍රියාකාරකම් නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුය.
(ආ) (i) මූල්‍ය හා පරිපාලන කළමනාකාරී තනතුර සඳහා බඳවා ගත් නිලධාරියා, 2024 ජූලි 31 දින සමාගමෙන් ඉල්ලා අස්වී තිබූ අතර 2024 අගෝස්තු 30 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සහිතව, මූල්‍ය හා පරිපාලන සම්බන්ධීකාරකවරයා සමාගමේ වැඩබලන මූල්‍ය හා පරිපාලන කළමනාකරු ලෙස පත් කර තිබුණි. මේ දක්වා ස්ථිර නිලධාරියෙකු බඳවා ගැනීමට කිසිදු පියවරක් ගෙන නොතිබුණි.	මූල්‍ය සහ පරිපාලන කළමනාකරුවෙකු බඳවා ගැනීමට පියවර ගනිමින් පවතී.	මූල්‍ය හා පරිපාලන කළමනාකරු වැනි ප්‍රධාන තනතුරු සඳහා ස්ථිර කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට පියවර ගත යුතුය.

- (ii) වැඩබැලීමේ නිලධාරියා විසින් වවුචර් සකස් කිරීම හා පරීක්ෂා කිරීම, මුදල් භාර ගැනීම, චෙක්පත් ලිවීම, බැංකු සැසඳුම් සකස් කිරීම, ලෙජරය පවත්වාගෙන යාම සහ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම වැනි සියලුම මූල්‍ය කාර්යයන් ඉටු කර තිබුණි.
- දැනට සේවකයින් අට දෙනෙකුගෙන් ක්‍රියාත්මක වන DLC හි කාර්ය මණ්ඩල හිඟයක් හේතුවෙන් මෙම ගැටළුව මතු විය. DLC ආයතනය, පුද්ගලයින් 04 දෙනෙකු බඳවා ගැනීම මගින් මෙම ගැටළුව විසඳීමේ ක්‍රියාවලියක නිරතව සිටියි. ස්ථිර මූල්‍ය සහ පරිපාලන කළමනාකරුවෙකු පත් කරන තෙක් ගිණුම් සහකාරවරයෙකු බඳවා ගැනීමට වැඩිදුර පියවර ගනිමින් සිටී.
- වැඩ බෙදීම තුළින් මූල්‍ය කාර්යයන්හි අභ්‍යන්තර පාලනය ශක්තිමත් කළ යුතුය.

3.2 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 8.9.1 මාර්ගෝපදේශයට අනුව, පුහුණු වැඩසටහන් සඳහා ආහාර සැපයුම් සේවා කොන්ත්‍රාත්තුව විධිමත් ප්‍රතිග්‍රහන ලිපියක් සහ කොන්ත්‍රාත් ගිවිසුමකින් නොමැතිව පෞද්ගලික ආයතනයකට අඛණ්ඩව ප්‍රදානය කර තිබූ අතර සමාලෝචිත වර්ෂය තුළ රු.3,514,810 ක මුදලක් ගෙවා තිබුණි.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අවශ්‍යතාවලට අනුකූලව මෙම කාරණය විසඳීම සඳහා 2026 වන විට විස්තරාත්මක කොන්ත්‍රාත් ගිවිසුම්වලට එළඹීමේ අරමුණින් ප්‍රධාන විධායක නිලධාරියා විසින් අභ්‍යන්තර කමිටුවක් පත් කර ඇත.	රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ මාර්ගෝපදේශවලට අනුකූල විය යුතු අතර ඒ අනුව ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ) පරිගනක සහ පරිගනක උපාංග ප්‍රසම්පාදනය ප්‍රමුඛතා සහ හදිසි කාර්යයක් ලෙස ප්‍රසම්පාදන සැලැස්මට ඇතුළත් කර තිබුණද, එවැනි මිලදී ගැනීම් සිදු කර නොතිබූ අතර ඒ වෙනුවට සමාගම විසින් කුලී පදනම මත ලබා ගැනීම දිගටම කරගෙන ගොස් තිබූ අතර සමාලෝචිත වර්ෂය තුළ කොන්ත්‍රාත් ගිවිසුමකින් තොරව විවිධ ආයතනවලට රු. 1,334,378 ක මුදලක් ගෙවා තිබුණි.	ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රමාදයන් හේතුවෙන් මෙම ගැටළුව මතු විය.	ප්‍රමුඛතා මිලදී ගැනීම් සම්බන්ධයෙන් ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව ක්‍රියාමාර්ග ගත යුතු අතර හදිසි අයිතම සැලසුම් කළ පරිදි ප්‍රසම්පාදනය කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය මගින් හඳුන්වා දී තිබෙන රජය සතු	ඩිස්ටන්ස් ලර්නින්ග් සෙන්ටර් ලිමිටඩ්හි 2024 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන නියමිත	චක්‍රලේඛ උපදෙස් අනුව නියමිත වේලාවට ගිණුම් ඉදිරිපත් කළ යුතුය.

ව්‍යාපාර සඳහා වන මෙහෙයුම් අත්පොතේ 6.6 වගන්තියට අනුව මූල්‍ය වර්ෂය අවසන් වී දින හැටක් (60) ඇතුළත විගණකාධිපතිවරයා වෙත ගිණුම් භාර දීම සිදු කළයුතු වුවද, 2024 වර්ෂය සඳහා වූ ගිණුම්, දින 229 ක ප්‍රමාදයකින් පසු 2025 ඔක්තෝබර් 16 දින ඉදිරිපත් කර තිබුණි.

ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ සම්පූර්ණ කර තිබේ. කෙසේ වෙතත්, අධ්‍යක්ෂ මණ්ඩල පිහිටුවීම සහ විධිමත් අනුමත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම හේතුවෙන් ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය සිදුවී ඇත.

4.2 විගණන කමිටුව

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ ආයතනික පාලනය පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2 (h) පරිච්ඡේදයට අනුව, විගණන කමිටු රැස්වීම් මාස තුනකට වරක් පැවැත්විය යුතු වුවද, සමාලෝචිත වර්ෂය තුළ විගණන කමිටු රැස්වීම් දෙකක් පමණක් පවත්වා තිබුණි.	පළමු සහ දෙවන කාර්තුවලදී විගණන කමිටු රැස්වීම් පවත්වන ලදී. කෙසේ වෙතත්, තෙවන සහ සිව්වන කාර්තු සඳහා පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම් මැතිවරණය සහ මණ්ඩලය විසුරුවා හැරීම හේතුවෙන් ප්‍රමාද විය. 2025 සිට මෙම කාරණය නිවැරදි කිරීමේ ක්‍රියාවලියක DLC නිරතව සිටී.	චක්‍රලේඛ උපදෙස් අනුව විගණන කමිටු පැවැත්විය යුතුය.